



විවාහ ලේකම් කොටස  
விவாகப் பதிவுப் புத்தகம் REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආදායන (112 පරිච්ඡේදය)  
விவாகப் பதிவுச் சட்டம் (அதி. 112)  
Marriage Registration Ordinance (Cap. 112)

අංකය } 71  
ම. }  
No. }  
කොට්ඨාශය }  
ප්‍රදේශය }  
Division: කෑගල්ල දිස්ත්‍රික්කය

විවාහ කළ ස්ථානය District: කෑගල්ල

	පුරුෂ පාර්ශ්වය மண்பிள்ளை Male Party	ස්ත්‍රී පාර්ශ්වය பெண்பிள்ளை Female Party
දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම සම්පූර්ණ නම Names (in full) of Parties	කපුන්දේවන් ආරච්චිගොඩ අරච්චිගොඩ ආරච්චිගොඩ	විමලකිංචි මුනිකුණදාස මුනිකුණදාස මුනිකුණදාස
වයස (අවුරුදු ගණන) වයස (වැරදුම් ගණන) Age (in years)	25	25
නෛවේදිය මිනිස් කොන්දිය තත්වය Civil Condition	අවිවාහික	—
තරුණික කොටස නියෝජනය කරනු ලබන පෞරුෂය Rank or Profession and Race	විදුලි කාරකයා	—
ජීවන ස්ථානය සාමාන්‍ය ස්ථානය Residence	කෑගල්ල	කෑගල්ල
පියාගේ සම්පූර්ණ නම පියාගේ සම්පූර්ණ නම Father's Name (in full)	කපුන්දේවන් ආරච්චිගොඩ අරච්චිගොඩ	විමලකිංචි මුනිකුණදාස විමලකිංචි
පියාගේ තරුණික කොටස නියෝජනය කරනු ලබන පෞරුෂය Rank or Profession of Father	කොමිස්නරියා (කොමිස්නරියා)	විදුලි
සහතික කරනු ලබන ලේකම්වරයාගේ නම සහ කොට්ඨාශය නියෝජනය කරනු ලබන පුද්ගලයාගේ නම සහ කොට්ඨාශය Name and Division of Registrar who issued Certificate	කේ. ආර්. විමලකිංචි මුනිකුණදාස කෑගල්ල දිස්ත්‍රික්කය	
විවාහ සම්පූර්ණ කිරීමේ ස්ථානය විවාහ සම්පූර්ණ කිරීමේ ස්ථානය Place of Solemnization of Marriage	කෑගල්ල රජයේ කාර්යාලය, කෑගල්ල	

වර්ෂ 2001 ජූනි මස මෙම 22 (විවිධ) දින මා විසින් (කොටසක් මා ඉදිරිපිට) විවාහ සිදු කරන ලදී.  
Solemnized by me (or in my presence) this 22 day of June, 19 2001.

ලේකම්වරයාගේ අත්සන (හෝ) දෙපාර්තමේන්තු ලේකම්වරයාගේ අත්සන  
Registrar (or) Minister (as the case may be).

මේ සහන නම් සඳහන් වෙත සාක්ෂි ඉදිරිපිට මේ විවාහ අප දෙදෙනා අතර සිදුකරන ලදී.  
This Marriage was solemnized between us in the presence of

සාක්ෂිකාරකයාගේ අත්සන  
සාක්ෂිකාරකයාගේ අත්සන  
Signature of Witness  
සාක්ෂිකාරකයාගේ සම්පූර්ණ නම, රක්ෂාව හෝ කොටස කරනු ලබන පෞරුෂය සහ ජීවන ස්ථානය  
සාක්ෂිකාරකයාගේ සම්පූර්ණ නම, රක්ෂාව හෝ කොටස කරනු ලබන පෞරුෂය සහ ජීවන ස්ථානය  
Name in full, Rank or Profession and Residence of Witness

කොමිස්නරියා මුනිකුණදාස  
මුනිකුණදාස මුනිකුණදාස  
කෑගල්ල

ලේකම්වරයාගේ අත්සන (හෝ) දෙපාර්තමේන්තු ලේකම්වරයාගේ අත්සන  
Registrar (or) Minister.

ඉදිරිපිට අත්සන් කරන ලදී.  
certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.

1975 අංක 41 දරන විවාහ, උප්පැන්න හා මරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත විවාහ ලියාපදිංචි කිරීමේ ආදායම 112 වන පරිච්ඡේදයේ 35 (අ) වන ක්ලෝස් විධිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බව සහතික කරමි.

இப்பிரதி விவரம் பதிவுச் செய்யப்படும் (அதி. 112) பிரிவு 35 (அ) யின் ஏற்பாடுகளின் கீழ் 1975-ம் ஆண்டின் 41-ம் இலக்க வினாப்பு, இறப்பு, விவாக (திருத்த) சட்டத்தினால் திருத்தப்பட்டவற்று க்கப்படுகிறது.

This copy is issued under the Provision of Section 35 (A) of the Marriage Registration Act, (Chapter 112) as amended by the Births, Deaths and Marriage (amendment) Law No. 41 of 1975.

දිස්ත්‍රික් ලේකම්/අතිරේක දිස්ත්‍රික් ලේකම්/ලේකම්  
District Registrar/Additional District Registrar/Registrar.  
වි. සී. දිස්ත්‍රික් ලේකම්  
සේවයේ ලේකම් කාර්යාලය  
හැරිස්වෙල කොටය.

සැ.සු.-මෙම පිටපතෙහි කවර අත්දමක එකතු කිරීමක් හෝ වෙනසක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි.  
குறிப்பு.- இப்பிரதியில் ஏதாவது சேர்த்தல் அல்லது மாற்றத்தல் தண்டனக்குரிய குற்றமாகும்.  
Note.- It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී.

නං. -